

2015.02.16

සියළුම දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂවරුන් වෙත,

**දින 100 සංවර්ධන වැඩසටහන**

උක්ත කරුණට අදාළව, නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස හා සංවර්ධන) විසින් එවා ඇති, අංක 3/3/5/8 හා 2015.01.30 දිනැති ලිපිය මඟින්, දින 100 කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ අප දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පහත සඳහන් ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාත්මක සැලැස්ම පහත තොරතුරුද ඇතුළත්කොට අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත. එනම්, ව්‍යාපෘති විස්තරය, ඉලක්ක, ප්‍රතිපාදන මුදල, එකිනෙක ව්‍යාපෘතියට අදාළව ඉටුකල යුතු කාර්යයන්, එම කාර්යයන් ඉටුකිරීමට අදාළව වගකීම් දරන පාර්ශවයන්, එකිනෙක කාර්යය නිම කිරීමට අදාළ කාලරාමුව යනාදිය.

**දින 100 කඩිනම් වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති**

1. සමෘද්ධි සහනාධාර ලබාදීමේ පවතින ක්‍රමවේදය විධිමත් කිරීම හා එහි විනිවිදභාවය තහවුරු කිරීම
2. සමෘද්ධි සහනාධාරය 200% කින් වැඩිකිරීම
3. දිවිනැගුම සහන ණය ක්‍රමයක් හඳුන්වාදීම
4. දිළිඳුකම නැවත අර්ථ නිරූපණය සඳහා නිර්ණායක හඳුන්වාදීමට විඳවත් කමිටුවක් පත්කිරීම
5. ගම් 36,000 වැඩසටහන
6. දුමවැටි විරෝධී අරමුදලේ පවතින රු.මි.90 ක් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බෙදාදීම
7. ගම්මාන 36,000 ක් සඳහා සම්පත් පැතිකඩ පිළියෙල කිරීම
8. මැතිවරණ කොට්ඨාශ 160 තුළ නිවාස 4,800 ක් ඉදිකිරීම
9. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම

02. ඉහත දැන්වීමට අනුව, දින 100 කඩිනම් වැඩසටහන යටතේ මෙම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඉහත සඳහන් ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාත්මක සැලැස්ම පිළියෙල කොට, එම සැලැස්ම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලදී.

03. ඔබගේ දැනගැනීම සඳහා, එම ක්‍රියාත්මක සැලැස්ම, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පලකරනු ලැබ ඇත. එම වෙබ් අඩවියේ ලිපිනය [www.divineguma.gov.lk](http://www.divineguma.gov.lk) වේ.

04. ඉහත යොමුගත අමාත්‍යාංශයෙන් එවා ඇති ලිපියෙන් තවදුරටත් දන්වා ඇත්තේ, මෙම ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාත්මක ප්‍රගතිය සතිපතා, (එනම්, සෑම සතියකම සිකුරාදා දිනට) විද්‍යුත් තැපෑල මඟින් අමාත්‍යාංශය වෙත එවන ලෙසයි.

05. ඒ අනුව, මෙහි සඳහන් එම එකිනෙක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය සතිපතා, එනම්, සෑම සතියකම බදාදා දිනට පෙර මෙම දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ, [divinegumapm@gmail.com](mailto:divinegumapm@gmail.com) යන විද්‍යුත් තැපෑල ලිපිනයට එවන ලෙස මෙයින් උපදෙස් දෙමි. ඒ සඳහා භාවිතා කල යුතු ආකෘති පත්‍රයේ ආදර්ශයක් මේ සමඟ එවා ඇත. එසේම, එම පත්‍රිකාවද ඉහත වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. ඒ අනුව, එමඟින් අදාළ ආකෘතියේ පිටපත් ලබා ගන්නා ලෙසද කාරුණිකව දන්වමි.

මෙම කරුණේ ඇති වැදගත්කම සලකා, මේ පිළිබඳව ඔබගේ ඉහලම ප්‍රමුඛතාවය දී කටයුතු කරන ලෙස වැඩිදුරටත් දන්වමි.



ආර්.පී.පී.කේ. රණවක

අතිරේක ලේකම් ( දිවි නැගුම)

අධ්‍යක්ෂ ජනරාල් - දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

පිටපත්:-

01. අතිරේක ලේකම් (නිවාස හා සංවර්ධන) - නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය

- කා.දැ.ගැ.ස.

02. සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

- කා.දැ.ගැ.ස. සහ අ.ක.ස.